

වතු සාරාංශ වාර්තාව

වතු ලැයිස්තු ගත කිරීමේ අදියර : ආර්ථික සංගණනය 2013/2014

1. හැඳින්වීම

සංවර්ධන වැඩසටහන පුළුල් පරාසයක් ඔස්සේ පැතිර ඇති මෙම කාල වකවානුව තුළ 2013/14 වර්ෂයන් කේන්ද්‍ර කරගනිමින් පළමුවරට ජාතික වැදගත්කමකින් යුතු ආර්ථික සංගණනයක් පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී.

සංගණනය අදියර හතරකින් සිදු කෙරෙන අතර ප්‍රථම අදියර යටතේ ශ්‍රී ලංකාවේ සියළුම වතු 2013 වසරේ අගෝස්තු මාසයේදී ලැයිස්තු ගත කෙරිණි. එහිදී රැස් කළ තොරතුරු විශ්ලේෂණයෙන් මෙම වාර්තාව පිළියෙල කොට ඇත. වතු හා ගොවි කාණ්ඩ පිළිබඳ විස්තරාත්මක තොරතුරු රැස් කිරීම 2014 වසරේ මුල් භාගයේදී සංගණනයේ තුන්වන අදියර යටතේ සිදු කිරීමට නියමිතය.

කෘෂිකර්ම සංගණන යන්තෙහි ඉතිහාසය විමසා බැලීමේදී ‘නිෂ්පාදන සංගණනය’ නමින් 1921 වර්ෂයේ පැවති සංගණනය කෘෂිකර්ම ඉතිහාසයේ හමුවන පළමු ගණන් ගැනීමයි. අනතුරුව 1924 සහ 1929 වර්ෂවලදී ද අර්ධ සංගණන දෙකක් පවත්වා ඇති අතර එම සංගණනයන්හි විශේෂ ලක්ෂණය වූයේ වගා කළ බිම් ප්‍රමාණය, සත්ව සංඛ්‍යාති, නිෂ්පාදන ප්‍රමාණයන් ගම් මට්ටමින් රැස් කිරීමයි. මෙම අර්ධ සංගණන දෙකෙන් පසුව 1946, 1952, 1962, 1973, 1982 සහ 2002 වර්ෂ වලදී පූර්ණ කෘෂිකර්ම සංගණන පවත්වා ඇත.

වසර 10කට වරක් කෘෂිකර්ම සංගණනයක් පැවැත්වීම සම්ප්‍රදාය වුවත් රටේ ඇතැම් ප්‍රදේශවල පැවති අයහපත් වාතාවරණය නිසා 1992 වර්ෂයේදී කෘෂිකර්ම සංගණනය පැවැත්වීමට නොහැකි විය. අනතුරුව 2002 වර්ෂයේදී වසර 20 කට පසුව එනම් 1982 න් පසුව නවවන කෘෂිකර්ම සංගණනය පවත්වන ලදී.

කෘෂිකර්ම සංගණනයන් මගින් රැස් කරන තොරතුරු ප්‍රධාන වශයෙන් පහත අවශ්‍යතා සඳහා ප්‍රයෝජනවත් වේ.

- කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන ව්‍යුහාත්මක වෙනස්කම් පදනම් කරගෙන අනාගත කෘෂිකර්ම සැලසුම් හා ප්‍රතිපත්ති සකස්කිරීම.
- සංවර්ධන ව්‍යාපෘතීන් වල ප්‍රගතිය ඇගයීම.
- ඉදිරියේදී පැවැත්වීමට අරමුණු කර ඇති සමීක්ෂණ සඳහා නියැදි රාමුව සකසා ගැනීම.
- කෘෂිකාර්මික බෝග වගාව, සත්ව පාලනය, ඉඩම් භාවිතය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳ ප්‍රාදේශීය මට්ටමින් තොරතුරු ලබා ගැනීම.

එවැනි ප්‍රයෝජනයන් රාශියක් හෙබි කෘෂිකාර්මික සංගණනයක් ප්‍රධාන වශයෙන් පහත සඳහන් විෂයන්ට අදාළ ප්‍රමාණාත්මක තොරතුරු ගුණාත්මක ලෙස රැස් කිරීමට කටයුතු කිරීම, ගණන් ගැනීමේ මූලික අරමුණ ලෙස පෙන්වා දිය හැක.

- I. ගොවි කාණ්ඩ
- II. ගොවි කාරකයින්
- III. ඉඩම් භාවිතය හා භුක්තිය
- IV. බෝග යටතේ ඇති බිම් ප්‍රමාණය
- V. සත්ව පාලනය
- VI. ජලජීවී වගා කටයුතු

VII. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතය හා අයිතිය

එවන් මූලික අරමුණක් පෙරදැරිව සිදු කරනු ලබන කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීමේදී කෘෂිකාර්මික ඉඩම් ප්‍රධාන අංශ දෙකකට බෙදා තොරතුරු ලබාගැනීම සිදුකරනු ලැබේ. එනම්,

- I. කුඩා ගොවි කාණ්ඩ අංශය
- II. වතු අංශය

කුඩා ගොවි කාණ්ඩ අංශය සම්බන්ධයෙන් තොරතුරු එම ගොවි කාණ්ඩ වල කාරකත්වය දරණ ගොවි කාරකයින්ගෙන් ප්‍රශ්න මාලාවක් ඇසුරින් ලබාගනු ලැබේ.

සංවිධානය වී ඇති වතු අංශය සම්බන්ධයෙන් තොරතුරු ග්‍රාම නිලධාරී වසම් අනුව ග්‍රාම නිලධාරීන් විසින් කොට්ඨාස භාර සංඛ්‍යාලේඛන නිලධාරීගේ/කොට්ඨාස භාර සංඛ්‍යාලේඛන සහකාරගේ/ සහ වෙනත් අධීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වතු වලට ගොස් වතු අධිකාරී/කළමනාකරු හෝ භාරකරු හමුවී ප්‍රශ්න මාලාවක් ඇසුරින් එක් රැස් කරගනු ලැබේ. මේ ආකාරයෙන් සිදු කරන තොරතුරු රැස් කිරීම ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදුකරයි. එනම්,

- I. වතු ලැයිස්තු ගත කිරීම
- II. තොරතුරු රැස් කිරීම

වතු ලැයිස්තු ගත කිරීම තුළින් වත්ත යන්තෙහි අර්ථ දැක්වීමට අනුව සෑම දිස්ත්‍රික්කයකම පිහිටි වතු අංශයට අයත්වන ඉඩම්වල නාම ලේඛනයක් සකස්කරනු ලැබූ අතර මෙම කාර්යය ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් කොට්ඨාස භාර සංඛ්‍යාලේඛන නිලධාරීගේ/සංඛ්‍යාලේඛන සහකාරගේ සහ දෙපාර්තමේන්තුවේ වෙනත් අධීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

වතු අංශය යටතේ තොරතුරු රැස් කිරීම සිදු කරනු ලබන්නේ ද සංගණන ආඥාපණතේ විධිවිධාන වලට අනුවය. සංගණන ආඥාපණතේ 143 වෙනි අධිකාරය යටතේ ආර්ථික සංගණනයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීම සිදු කරනු ලැබේ. මෙම ආඥාපණතට අනුව රටවැසියන් සියළු දෙනාම ගණන් ගැනීමේ කටයුතු සඳහා පත් කරන ලැබ සිටින සංගණන නිලධාරීන් වෙත අවශ්‍ය තොරතුරු සැපයීමට බැඳී සිටී. සංගණන නිලධාරීන් ද ඔවුන් වෙත පැවරෙන රාජකාරී කටයුතු තම හැකියාවේ උපරිම මට්ටමින් සංගණන අධිකාරිවරයා නියම කරනු ලබන පිළිවෙලට සිදු කිරීමට කටයුතු කළ යුතු අතර සංගණන නිලධාරියෙකු වශයෙන් තමා ලබාගන්නා තොරතුරු වල රහස්‍යභාවය මුළුමනින්ම රැකිය යුතු වේ.